

කපෝත ජාතකය

තවද කරුණාවට ආකාරවූ තිලෝගුරු බුද්ධජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක් ලෝහි හික්ෂු කෙශෙකුත් වහන්සේ අරහයා මේ ජාතකය දක්වන ලද.

එම් කෙසේද යත්

ලෝහි හික්ෂුන් වහන්සේ සර්වඳයන් වහන්සේට පානා සැබැදු මහණ තා ලෝහිව වාසය කරන්නේ යයි විවාල කළේහි සැබැව ස්වාමිනි මං ලෝහිව වාසය කරන්නේයයි කිය. සර්වඳයන් වහන්සේ එපවත් දා වදාරා දැන්මතු නොවෙයි පළමුත් ලෝහිව බොහෝ දුෂ්චරයට පැමිණියෝයයි වදාරා ඒ කෙසේදුයි ආරාධිත වූ සර්වඳයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාල සේක.

එම් කෙසේද යත්

යටගිය ද්‍රව්‍ය බරණැස් තුවර බුජමදත්ත නම් රජ්පුරුකෙණුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයේ පරෙවි ව ඉපද බරණැස් සිටානන්ගේ මුළුතැන් ගෙයි අරක්කුමියා පක්ෂීන් පිණිස සාල්ලක් ඉදිකොට බැඳ එල්වාලිය. බෝධි සත්වයෙන් ඒ සාල්ලෙහි වාසය කරන්නාහ. එතනට කවුචික් අවුත් බෝධිසත්වයෙන් ඒ සාල්ලෙහි වාසය කරන්නාහ. එතනට කවුචික් අවුත් බෝධි සත්වයන් හා එක්ව වාසය කෙරමි සි කියා එක්ව වාසය කරන්නේය. එක් ද්‍රව්‍යක් මුළුතැන්ගට බොහෝ දඩ මස් ගෙනාහ. ඒ දඩමස් කවුඩු දක ඒ මාං ලෝහියෙන් කොයින් නොගාසින් ඉද බොහෝ දුක්වීදිනේය. බෝධිසත්වයේ ගේවර හුම්යට යන්නාහු නොපින් ගොදුරුකන්ට එව එක්වයම්හයි කිහ. කවුඩු කියන්නේ එයේ මා කැ ගොවර අඡිරණව තිබු හෙයින් මම ගොදුරු කන්ට නොයම් ස්වාමිනි තුළ වහන්සේ වඩිනේ යහපතැයි කිය. යහපතැයි කියා බෝධිසත්වයේ ගේවර හුම්යට ගියාහ. කවුඩු ගාටාවකින් කියන්නේ අසත්පුරුෂවූ පරෙවිය මෙතනින් පලාගියේ යහපතැයි මාගේ අභ්‍යානුකුල පරිදේදෙන් මාං අනුහවකෙරමි සි සිතා උන්කළට අරක්කුම් දඩමස් විශේෂ කොට පිස තිවෙන්ට මුඩිම්වල ලා තිබු තමාගේ ගරිරයේ දාහ නිවන නියායෙන් දොර ගොසින් සිටියේ. කවුඩු අරක්කුමියා දොරට පලාගිය නියාව දාන මුඩිම මතුපිට උන්කළට මුඩිම ක්‍රිං යන ගබාද විය අරක්කුම් ඒ ගබාදය අසා මුළුතැන්ගෙට වැද බැඋකළට කවුඩු මුඩිම පිට උන්නේය. අරක්කුම් කවුඩා අල්වාගෙණ ගරිරයේ ලෝම උදුරා මුදුනේ කුඩාමිනියක් තිබා ගරිරයේ මිරිස් එනු දුරු සියිගුරු ආදීඩු දාහදෙය ගල්වා කිලෝගෙණගලා කැබේලින්තක් විද කරඟේ එල්වා සාල්ලට දුමිය. බෝධිසත්වයේ ගොදුරු අනුහවකොට අවුත් කවුඩාන් වැදහාත් සැටිය දුක කවුඩාන් ලේජාකරණ පිණිස කියන්නාහු කොක්දෙනුව අපගේ කවුඩාන් වාසය කරණ තැන නොප වාසයකරන්ට කාරණා නොවෙයි කියන්නා එවිට කියන්නේ සබඳ මට මෙස්වූ දුකක් පැමිණි තිබු ගමන් තුළ වහන්සේ මට නින්දාකරන්ට කාරණා නොවෙයි කියන්නා බෝධිසත්වයේ කියන්නා නොප ගෙණා පැලද්‍රනාවක් පැලද්‍රගෙණ අවුත් උන්හෙයින් කොයිරට ගොසින් ගෙණා පැලද්‍රනාවක් දේශායි සිතා කි පමණක් විනා නොපට වෙහෙසන්ට නොවෙයි කිහ. එවිට කවුඩු කියන්නේ මේ මාලාවත් පැලද්‍රනාවත් මේ ගරිරයේ ගැ හඳුනුත් තුළ වහන්සේගේ පසම්තුරන්ට් නොවේවයි කිය කෙදිරි ගා වැදක්ත් තැනැත්තවුගේ ප්‍රාණය තිරුද්ධිව ගියේය. බෝධිසත්වයේ කියන්නාහු අප මෙතන ඉදිමෙන් සැකවෙයි කාරණාවයි කියා ඔබිවට ගොසින් වාසය කළාහයි වදාරා වතුස්සත්‍යය ප්‍රකාශකොට මේ කපෝත ජාතකය නීමවා වදාලසේක. වතුස්සත්‍යය දේශනාවගේ කෙළවර ලෝහි හික්ෂුන් වහන්සේ සෞඛ්‍ය වූ වූසේක. එසමයෙහි කාෂණ කවුඩා නම් මේ හික්ෂුහුය. එසමයෙහි පරෙවිව උපන්නෙම් බුදුවූ මම ම යයි වදාලසේක.